



1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 මාර්තු 30 දින ද ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 31 දින ද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේ විගණකාධිපති වාර්තාව 2016 ජූලි 14 දින සභාවේ නාගරික කොමසාරිස් වෙත යවන ලදී.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට කුරුණෑගල මහ නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) "සම්පත් පියස" නම් වූ සඳහා අපද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට අදාළව ලාභාලාභ ගිණුමක් පිළියෙල කර වෙනමම ලාභාලාභ ගණනය කිරීම සභාවේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය වූවත්, මූල්‍ය ප්‍රකාශනවලට එහි ශුද්ධ ලාභය වූ රු.213,569 ක මුදල ගලපා නොතිබුණි. එසේම රු.28,980 ක් වූ අවසන් තොගය සහ රු.684,402 ක් වූ මුදල් හා බැංකු ශේෂය ශේෂ පත්‍රයෙහි පෙන්නුම් කර නොතිබුණි.
- (ආ) සමුච්චිත අරමුදල් හා අතිරික්තතා/ලාභතා ගිණුම සඳහා ඉකුත් වර්ෂයන්හි ගනුදෙනුවලට අදාළව කරනු ලබන ගැලපීම් ජර්නල් සටහන් මාර්ගයෙන්, අනුමැතියක් සහිතව සිදුකළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ එලෙස ජර්නල් සටහන් භාවිතා නොකර සෘජුවම සමුච්චිත අරමුදල් හා අතිරික්තතා/ලාභතා ගිණුමට රු.5,678,024 ක් හරකර තිබුණු අතර රු.11,644,089 ක් බැරකර තිබුණි.
- (ඇ) 2014 වර්ෂය වෙනුවෙන් 2015 වර්ෂයේදී ලද රු.162,000 ක උසාවි දඩ මුදල් සහ රු.28,715,649 ක වැටුප් ප්‍රතිපූර්ණ සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස දක්වා තිබුණි.

- (ඇ) 2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු වැටුප් ප්‍රතිපූර්ණ වටිනාකම රු.45,277,188 ක් වුවද, එය ලැබිය යුතු ආදායම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයට අදාළ පළාත් පාලන විශ්‍රාම වැටුප් අරමුදලේ දායක මුදල රු.1,801,556 ක් වුවද, 2014 නොවැම්බර්, දෙසැම්බර් වාරිකද සහිතව 2015 වර්ෂය තුළ ගෙවූ රු.2,101,816 ක මුදල වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් වර්ෂයේ වියදම රු.300,260 ක් වැඩියෙන් දක්වා තිබුණි. එමෙන්ම මෙම අරමුදල වෙත 2015 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු රු.50,819,736 ක හිඟ මුදල් ණය හිමියන් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.
- (ඊ) රජපිහිල්ල තානායම බදුදීම වෙනුවෙන් 2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු රු.753,000 කුලිය හා වැහැර වෙළඳ සංකීර්ණය "A" කොටස බදුදීම වෙනුවෙන් 2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු රු.522,500 ක කුලිය හිඟ ආදායම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.
- (උ) 2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු රු.208,595 ක ටෙන්ඩර් කුලිය ලැබිය යුතු ආදායම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.
- (ඌ) 2014 වර්ෂයට අදාළව 2015 වර්ෂයේ ලද රු.3,650,000 බස් නැවතුම්පළ වැසිකිලි ගාස්තු සමාලෝචිත වර්ෂයේ ආදායම් ලෙස දැක්වීම මත වර්ෂයේ ආදායම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි. එමෙන්ම 2015 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු රු.136,374 ක දඩ මුදල් ලැබිය යුතු ආදායම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.
- (එ) 2015 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බදු (NBT) මුදල රු.177,150 ක් වුවද, එය ණය හිමියන් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි.
- (ඒ) 2015 වර්ෂය තුළ මිලදීගත් හෝ පරිත්‍යාග වශයෙන් ලද වාහන 02 ක වටිනාකම වූ රු.13,750,000 ක් මෝටර් රථ හා කරත්ත යටතේ ගිණුම්ගත නොකිරීම නිසා ස්ථාවර වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඔ) 2015 වර්ෂය තුළ එකතු කල අගය මත බදු මුදල් වශයෙන් නගර සභාව විසින් අයකල රු.24,052,395 ක මුදලක් වර්ෂයේ ආදායම් ලෙස වෙනත් ආදායම් යටතේ ගිණුම්ගත කර තිබීම හා වර්ෂය තුළ එකතු කල අගය මත බදු වශයෙන් නගර සභාව විසින් ගෙවූ රු.13,278,573 ක මුදලක් වර්ෂයේ වියදම් ලෙස ආධාර මුදල්, දායක මුදල් හා සහනාධාර වියදම් යටතේ ගිණුම්ගත කර තිබීම මත වර්ෂයේ ආදායම රු.24,052,395 ක් හා වර්ෂයේ වියදම රු.13,278,573 කින් වැඩියෙන් දක්වා තිබුණි.

1.3.2 නොසැසඳූ පාලන ගිණුම්

පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) ගිණුම් විෂයයන් 06 කට අදාලව සමාලෝචිත වර්ෂය අවසානයට පැවති ශේෂයන් හා උපයෝගී ලේඛනවල පැවති ශේෂයන් අතර රු.125,681,712 ක වෙනසක් විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ 2015 දෙසැම්බර් 31 දිනට තැන්පතු ලෙස වාර්තා කර ඇති ශේෂ හා තැන්පතු ලේඛනවල ශේෂ එකතුව අතර රු.14,008,258 ක වෙනස්කම් විය.

1.3.3 ලැබිය යුතු ගිණුම්

- (අ) 2015 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂවල වටිනාකම රු.128,732,188 ක් විය. ඉන් සියයට 5 ක් හෙවත් රු.6,948,938 ක් වසර 03 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් විය.
- (ආ) අය කරගත හැකි උපයෝගී සේවා ශේෂ වටිනාකම තුළ 2007 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ වර්ෂයන් තුළ අගරු වූ චෙක්පත් 21 කට අදාළ රු.820,734 ක ශේෂයක් තිබුණි.

1.3.4 ගෙවිය යුතු ගිණුම්

- (අ) 2015 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් ශේෂවල එකතු වටිනාකම රු.151,064,750 ක් වූ අතර ඉන් සියයට 35 ක් හෙවත් රු.53,605,891 ක් වසර 03 කට වැඩි කාලයක සිට පැවත එන ශේෂයන් විය.
- (ආ) ආපසු ගෙවිය යුතු රු.67,819,473 ක තැන්පතු වටිනාකම තුළ 2010 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වූ කාලයට අදාළ රු.8,883,234 ක් වූ මිශ්‍ර තැන්පත් ශේෂයක්ද, රු.631,193 ක් වූ ටෙන්ඩර් තැන්පත් ශේෂයක්ද විය.

1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

රු.348,381,329 ක් වූ ගිණුම් විෂයයන් 14 කට අදාලව සැසඳුම්ලත් ආකාරය දැක්වෙන උපලේඛන සහ ශේෂ සනාථ කිරීම් යනාදී සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් එම ගිණුම් විෂයයන් සතුටුදායක ලෙස විගණනයේදී පරීක්ෂාවක් කළ නොහැකි විය.

02 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වැඩි වූ ආදායම රු.198,984,605 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.85,019,489 ක් වීමෙන් මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.113,965,116 ක වර්ධනයක් දක්නට ලැබුණි. මෙකී මූල්‍ය ප්‍රතිඵලයට රු.59,943,029 ක් වූ ප්‍රාග්ධන ආධාර හා රු.195,086,307 ක් වූ ප්‍රාග්ධන වැය ගැලපූ විට සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රතිඵලය රු.63,841,327 ක අතිරික්තයක් බවට පත්ව තිබුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළ තත්‍ය ආදායම හා වියදම අතර විචලනයන් පහත පරිදි විය.

| ආදායම් ප්‍රභවය | ආදායම | | | විස්තරය | වියදම | | |
|-------------------------------------|---------------------------------|---------------------------------|---------------------------------|----------------------------|----------------------------------|---------------------------------|----------------------------------|
| | 2015 | 2014 | විචලනය | | 2015 | 2014 | විචලනය |
| | රු.000 | රු.000 | රු.000 | | රු.000 | රු.000 | රු.000 |
| (i) උත්පාදිත ආදායම | 308,709 | 279,748 | 28,961 | පෞද්ගලික පඩිනඩි | 253,044 | 181,657 | 71,387 |
| (ii) වෙනත් උප එකතුව | <u>300,873</u> 609,582 | <u>167,697</u> 447,445 | <u>133,176</u> 162,137 | අනෙකුත් උප එකතුව | <u>157,553</u> 410,597 | <u>180,769</u> 362,426 | <u>(23,216)</u> 48,171 |
| (iii) ප්‍රාග්ධන ආදායම මුළු එකතුව | <u>59,943</u> <u>669,525</u> | <u>15,368</u> <u>462,813</u> | <u>44,575</u> <u>206,712</u> | ප්‍රාග්ධන වියදම මුළු එකතුව | <u>195,086</u> <u>605,683</u> | <u>88,273</u> <u>450,699</u> | <u>106,813</u> <u>154,984</u> |
| පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම | 198,985 | 85,019 | 113,966 | අතිරික්තය | 63,841 | 12,114 | 51,727 |

(ආ) සමාලෝචිත වර්ෂයට අදාළ සභාවේ මුළු පුනරාවර්තන ආදායම වූ රු.609,581,435 න් සියයට 49 ක් හෙවත් රු.300,873,032 ක්ම සභාවේ උත්පාදිත ආදායම් නොවන උසාවි දඩ, මුද්දර ගාස්තු, වැටුප් ප්‍රතිපූර්ණ වැනි දීමනා ස්වරූපයේ ලැබීම්වලින් සමන්විත වූ අතර එය 2014 වර්ෂයට සාපේක්ෂව සියයට 79 ක් ගෙන තිබුණි.

(ඇ) ප්‍රාග්ධන ආදායම වූ රු.59,943,029 ක ප්‍රමාණයෙන් සියයට 71 ක් හෙවත් රු.42,515,664 ක් සහ ප්‍රාග්ධන වියදම වූ රු.195,086,307 ක ප්‍රමාණයෙන් සියයට 22 ක් හෙවත් රු.42,515,664 ක් පරිත්‍යාග වශයෙන් ලැබුණු වාහන වටිනාකමින් සමන්විත වී තිබුණි.

(ඈ) සමාලෝචිත වර්ෂයට අදාළ මුළු පුනරාවර්තන වියදම වූ රු.410,596,830 න් සියයට 62 ක් හෙවත් රු.253,043,682 ක් පෞද්ගලික පඩිනඩි සඳහා වියදම වූ අතර ඉන් සියයට 85 ක් හෙවත් රු.215,070,903 ක් වැටුප් ප්‍රතිපූර්ණ ලෙස පළාත් පාලන කොමසාරිස් වෙතින් ලබාදී තිබුණු අතර එම වටිනාකම ආදායම් ආධාර යටතේ ගිණුම්ගත කර තිබුණි.

2.3 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

සභාවේ බැංකු ගිණුම් 03 කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට පිළියෙල කරන ලද බැංකු සැසඳුම් ප්‍රකාශ අනුව අවස්ථා 21 ක් යටතේ රු.721,552 ක හඳුනා නොගත් ලැබීම් හා අවස්ථා 04 ක් යටතේ රු.40,538 ක වර්ෂයකට වැඩි කාලයක සිට පවතින මුදල් නොවූ ලැබීම් ශේෂයන් දක්නට ලැබුණි.

2.4 ආදායම් පරිපාලනය

2.4.1 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

ඇස්තමේන්තුගත ආදායම හා තත්‍ය ආදායම

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළ ඇස්තමේන්තුගත ආදායම, තත්‍ය ආදායම හා හිඟ ආදායම පහත පරිදි විය.

| ආදායම් විෂයය | 2015 | | | 2014 | | |
|-------------------------|----------------|----------------|---------------------------------|----------------|----------------|---------------------------------|
| | ඇස්තමේන්තු ගත | තත්‍ය | දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය | ඇස්තමේන්තු ගත | තත්‍ය | දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය |
| | රු.000 | රු.000 | රු.000 | රු.000 | රු.000 | රු.000 |
| (i) වරිපනම් හා බදු | 150,736 | 163,319 | 85,971 | 142,500 | 141,376 | 73,209 |
| (ii) බදුකුලී | 70,677 | 66,633 | 5,290 | 69,475 | 63,561 | 4,132 |
| (iii) බලපත්‍ර ගාස්තු | 8,405 | 12,082 | - | 7,855 | 11,199 | - |
| (iv) වෙනත් ආදායම් එකතුව | 324,411 | 367,547 | 30,264 | 283,910 | 231,307 | 23,431 |
| | <u>554,229</u> | <u>609,581</u> | <u>121,525</u> | <u>503,740</u> | <u>447,443</u> | <u>100,772</u> |

2.4.2 බිල්කළ ආදායම හා හිඟහිටි ආදායම්

වර්ෂයේ බිල්කළ ආදායම හා ඒ මත හිඟහිටි ආදායම් පහත සඳහන් පරිදි විය.

| ආදායම් විෂයය | 2015/01/01 දිනට හිඟය | වර්ෂයේ බිල් කිරීම් | එකතුව | ආදායම් රැස් කිරීම | | | හිඟහිටි ශේෂය | | |
|-------------------------|----------------------|--------------------|----------------|--------------------------|-----------------|----------------|-------------------------|-----------------|---------------------------|
| | | | | 2015/01/01 දක්වා හිඟයෙන් | බිල්කළ ආදායමින් | එකතුව | 2015/01/01 දිනට හිඟයෙන් | බිල්කළ ආදායමින් | 2015/12/31 දිනට මුළු හිඟය |
| | රු. 000 | රු. 000 | රු. 000 | රු. 000 | රු. 000 | රු. 000 | රු. 000 | රු. 000 | රු. 000 |
| වරිපනම් හා බදු | 73,209 | 150,789 | 223,998 | 23,744 | 117,933 | 141,677 | 53,115 | 32,856 | 85,971 |
| බදු කුලී බලපත්‍ර ගාස්තු | 4,132 | 66,633 | 70,765 | 3,709 | 61,766 | 65,475 | 423 | 4,867 | 5,290 |
| | - | 12,082 | 12,082 | - | 12,082 | 12,082 | - | - | - |
| වෙනත් ආදායම් එකතුව | 23,431 | 367,547 | 390,978 | 81,189 | 337,283 | 418,472 | - | 30,264 | 30,264 |
| | <u>100,772</u> | <u>597,051</u> | <u>697,823</u> | <u>108,642</u> | <u>529,064</u> | <u>637,706</u> | <u>53,538</u> | <u>67,987</u> | <u>121,525</u> |

පහත සඳහන් කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) වරිපනම් බදු

සමාලෝචිත වර්ෂයට අදාළව කොට්ඨාස 12 ක් යටතේ රු.67,915,802 ක වරිපනම් බදු ආදායමක් බිල්කර තිබූ අතර 2015 දෙසැම්බර් 31 දිනට ඉන් සියයට 52 ක් හෙවත් රු. 35,421,685 ක හිඟයක් පැවතුණි. විගණනයේදී සිදුකළ නියැදි පරීක්ෂාවට අනුව රු.40,000 ට වැඩි හිඟයක් පවතින වරිපනම් බදු ඒකක 56 කට අදාළව රු.3,920,346 ක හිඟයක් පැවතුණි.

(ආ) ජල ආදායම්

වර්ෂය සඳහා ජල බිල් කිරීම් රු.85,058,589 ක් වූ අතර ඒ යටතේ සමාලෝචිත වර්ෂය අවසානය වන විට සියයට 58 ක් හෙවත් රු.49,154,524 ක හිඟයක් පැවතුණි. විගණනයේදී සිදුකළ නියැදි පරීක්ෂාවට අනුව රු.50,000 ට වැඩි හිඟයක් පවතින ජල පාරිභෝගිකයින් 115 කට අදාළව රු.26,967,499 ක මුදලක් පැවති අතර එය මුළු හිඟයෙන් සියයට 53 ක් විය. එමෙන්ම පාරිභෝගික අංක 04 කට අදාළව නාගරික කොමසාරිස් ලෙස බිල්කළ රු.3,585,039 ක හිඟයක්ද, පාරිභෝගික අංක 5163 යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලට අදාළව රු.7,489,001 ක හිඟයක්ද, පාරිභෝගික අංක 6747 යටතේ විල්ගොඩ පාර පොදු ජල කරාමයට අදාළව රු.2,312,762 ක හිඟයක්ද පැවතුණි.

(ඇ) කඩ කුලී

සමාලෝචිත වර්ෂය අවසානයට කුරුණෑගල නව සාප්පු සංකීර්ණයෙහි කඩ කාමර 55 කට අදාළව රු.472,762 ක කඩ කුලී හා රු.188,987 ක සේවා ගාස්තු හිඟයක් පැවතුණි. එමෙන්ම කුරුණෑගල නව බස් නැවතුම්පොළ කඩ කාමර 85 කට අදාළව හිඟව පැවති කඩ කුලිය, එකවර ගෙවන මුදල් (කීමනී) හා පොළිය රු.2,139,238 ක් විය.

(ඈ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු.501,100 ක්ද හා රු.26,790,797 ක්ද වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

මිශ්‍ර තැන්පත් තුළ ඇති රු. 4,996,245 ක් වටිනා තැන්පතු සංවර්ධන කාර්යයන් සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබී ඇති ප්‍රදානයන් වන අතර එම අරමුදල් සංවර්ධන කාර්යයන් සඳහා නොයොදවා තැන්පතු ලෙස රඳවාගෙන තිබුණි.

3.2 භෞතික සම්පත් කළමනාකරණය

2008 ජූලි 01 දින සිට 2013 ජූනි 30 දින දක්වා වසර 05 කට බස් නැවතුම්පළ පොදු වැසිකිලි ආදායම් එකතු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලික ආයතනයෙන් බදු කාලය අවසානයේදී බදු කුලී රු.1,193,630 ක් හා හිඟ ජල ගාස්තුව රු.2,900,000 ක් අයවීමට තිබියදීත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ ආයතනයට ඉදිරි වසර 5 සඳහාද බදු දී තිබුණි. ඉකුත් වර්ෂ 5 ක් තුළදීද, අදාළ අයවීම් නිසි පරිදි සභාවට ලබාදී නොතිබියදී නැවත ටෙන්ඩර් ලබාදීම මත 2015 දෙසැම්බර් 31 දිනට ජල ගාස්තුව සමඟ අදාළ හිඟ මුදල රු.3,405,213 ක් විය.

3.3 කාර්යය මණ්ඩල පාලනය

සභාවේ අනුමත කාර්යය මණ්ඩලයේ මුරකරුවන් සංඛ්‍යාව 34 ක් වුවද, 2014 නොවැම්බර් 15 දිනැති අංක 25/2014 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව ස්ථිර කරන ලද සේවකයින්ද ඇතුළුව මුරකරුවන් 64 ක් සිටියදීත්, ආදේශක මුරකරුවන් නිදෙනෙකු බඳවාගෙන 2015 වර්ෂයේදී සභා අරමුදලින් වැටුප් හා දීමනා ගෙවා තිබූ අතර ඊට අදාළ තොරතුරු විගණනයට ඉදිරිපත් නොවුණි.

04. යහපාලනය හා ගිණුම් කටයුතුභාවය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ පුනරාවර්ථන වැය විෂයයන් දෙකකට අදාළව රු.11,757,806 ක් ඇස්තමේන්තු ප්‍රතිපාදනය ඉක්මවා වියදම් දරා තිබුණි.

4.2 අභ්‍යන්තර විගණනය

ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් කල හැකිවන පරිදි අභ්‍යන්තර විගණන ඒකකය පුළුල් කිරීමක් සිදුව නොතිබුණු අතර විගණන වැඩ සටහන් සහ විගණන වාර්තාවල පිටපත් විගණකාධිපතිවරයා වෙත ලබාදී නොතිබුණි.

4.3 විගණන හා කළමණාකරන කමිටු

සමාලෝචිත වර්ෂය තුළ විගණන හා කළමණාකරන කමිටුව එක් අවස්ථාවකදී පමණක් රැස්ව තිබුණි.

4.4 වත්කම් කළමනාකරණය

තක්සේරු වටිනාකම රු.174,000 ක් වූ මාර්ග තලන 02 ක් හා ට්‍රැක්ටර් රථයක් සමාලෝචිත වර්ෂය අවසානය වන විට ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ පැවතුණි.

05 පද්ධති හා පාලනය

පහත දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) මූල්‍ය පාලනය
- (ඇ) ආදායම් පරිපාලනය
- (ඈ) වත්කම් කළමනාකරණය